



**ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව, දීර්ඝ කරන ලද
විස්තීර්ණ ණය පහසුකමට අදාළ හයවන සමාලෝචනය
සම්පූර්ණ කරයි**

2019 නොවැම්බර් 01 දින

- විස්තීර්ණ ණය පහසුකමට අදාළ අරමුදල්වල මිලඟ වාර්තය මුදාහැරීමට පහසුකම් සලසමින් ශ්‍රී ලංකාව විසින් හයවන සමාලෝචනය සාර්ථකව නිම කරන ලදී.
- අවදානම්වලට මුහුණදීමට ඇති හැකියාව වර්ධනය කිරීම සහ ශක්තිමත් හා සාර්ව සහභාගීත්වයකින් යුතු ආර්ථික වර්ධනයකට සහය වීම සඳහා ප්‍රතිපත්ති විනය තිරසාරව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.
- සමාජ සහ ආයෝජන වියදම් සඳහා අවශ්‍ය අවකාශය සලසා දෙමින් රාජ්‍ය ණය අඩු කිරීම සඳහා රාජ්‍ය ආදායම් රැස්කිරීම සාර්ථකව සිදු කළ යුතුව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (ජා.මු. අරමුදලෙහි) විධායක කමිටුව විසින් දීර්ඝ කරන ලද විස්තීර්ණ ණය පහසුකමට අදාළව ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ හයවන සමාලෝචනය 2019 නොවැම්බර්

මස 01 වන දින සම්පූර්ණ කරන ලදී. ප්‍රාථමික ශේෂය පිළිබඳ 2019 ජුනි අවසානය සඳහා වූ කාර්යසාධන නිර්ණායකය සඳහා අනුකූල නොවීම වෙනුවෙන් සහනයක් ලබාදුන් අතර, ඒත් සමගම හයවන සමාලෝචනය සම්පූර්ණ කරමින් විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) මිලියන 118.5 ක (දළ වශයෙන් එ.ජ. ඩොලර් මිලියන 164 ක් පමණ) වාරිකය මුදාහැරීමට අවකාශය සැලසුණි. ඒ අනුව මෙම පහසුකම යටතේ මේ දක්වා සිදු කළ සමස්ත මුදාහැරීම් ප්‍රමාණය වි.ගැ.හි. මිලියන 952.23 ක් (දළ වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.31 ක් පමණ) දක්වා ඉහළ යනු ඇත.

වි.ගැ.හි. බිලියන 1.1 ක් පමණ වන (එ.ජ. ඩොලර් බිලියන 1.5 ක්, එනම් ණය පහසුකම අනුමත වන අවස්ථාවේ දී ජා.මු. අරමුදලෙහි පවතින කොටසින් සියයට 185 ක්) ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම 2016 ජුනි මස 03 වන දින අනුමත කරන ලදී. 2019 මැයි මස 13 වන දින විධායක කමිටුව විසින් මෙම පහසුකම 2020 ජුනි මස 02 වන දින දක්වා තවත් වසරකින් දීර්ඝ කරන ලද අතර ඉතිරි වාරික මුදාහැරීම ඊට අනුකූලව සිදුකිරීමට නියමිතය.

සමාලෝචනය පිළිබඳ විධායක කමිටුවෙහි සාකච්ඡාවෙන් අනතුරුව ජා.මු. අරමුදලෙහි නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ සහ විධායක කමිටුවෙහි වැඩබලන ප්‍රධානි, මිටිසුහිරෝ ෆුරුසාවා (Mitsuhiro Furusawa) මහතා විසින් පහත ජරකාශය සිදුකරන ලදී:

“පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරවල අහිතකර බලපෑමෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය” ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. සංචාරක

පැමිණීමේ හා ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් ආර්ථික වර්ධනය 2019 වසරේ සියයට 2.7 සිට 2020 වසරේ දී සියයට 3.5 දක්වා ශක්තිමත් වනු ඇතැයි පුරෝකථනය කෙරේ. දේශීය හා විදේශීය අවිනිශ්චිතතා වර්ධනය වීම මධ්‍යයේ සැලකිය යුතු අවදානම් පැවතීම හේතුවෙන් අවදානම්වලට මුහුණදීමේ හැකියාව වර්ධනය කිරීමට සහ ආර්ථික වර්ධනයට සහය වීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියෙහි විනය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ."

"ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් වූ රාජ්‍ය ආදායම් අඩු වීම අවම කර ගැනීමට සහ වැඩසටහන යටතේ අභිරුචිවෙන් ළඟා කරගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම සඳහා බලධාරීන් විසින් පියවර ගනිමින් සිටී. අත්‍යවශ්‍ය සමාජ සහ ආයෝජන වියදම් සඳහා අවකාශය සලසා දෙමින්, රාජ්‍ය ණය ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා 2020 වසරේ දී රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීමට අඛණ්ඩව ප්‍රයත්න දැරිය යුතු වේ. මධ්‍යකාලීනව නව රාජ්‍ය මූල්‍ය නීති රාමුවක් සහ ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීම, රාජ්‍ය ණය මට්ටමේ තිරසාරභාවය පවත්වා ගැනීම සඳහා උපකාරී වනු ඇත. රාජ්‍ය මූල්‍ය අවදානම් අඩු කර ගැනීම සඳහා විදුලිබල ක්ෂේත්‍රයේ රාජ්‍ය අංශය සතු ව්‍යවසායයන්හි ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම අත්‍යවශ්‍ය වේ."

"ශ්‍රී ලංකා මහ බැංකුව දත්ත මත පදනම් වූ මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගත යුතු වේ. නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුවක් පවත්වා ගැනීම උදෙසා නව මහ බැංකු පනත ප්‍රධාන සන්ධිස්ථානයක් වනු ඇත. වෙළඳපොළ පීඩනයන් පවතින අවස්ථාවල දී විනිමය අනුපාතිකයේ

නමයශීලීත්වය පවත්වා ගැනීමට ඉඩ සලසමින් කම්පනයන්ට එරෙහිව ආර්ථිකය සුරක්ෂිත කිරීම සඳහා විදේශ සංචිත ශක්තිමත්ව පවත්වා ගැනීමට ප්‍රයත්න දැරිය යුතු වේ."

"මුදල් විශුද්ධීකරණය වැළැක්වීම ශක්තිමත් කිරීම සහ ත්‍රස්තවාදී ක්‍රියා මූල්‍යනය කිරීමට එරෙහිව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ප්‍රගතියක් අත්කර ගෙන ඇත. මූල්‍ය ආයතන නියාමනය සහ අධීක්ෂණය අනුගත කිරීම, සාර්ව විචක්ෂණශීලී ප්‍රතිපත්ති රාමුව ශක්තිමත් කිරීම හා අවදානම් තත්ත්වයන් හඳුනාගැනීමේ රාමුව ඉහළ නැංවීම තුළින් මූල්‍ය ස්ථායීතාව පවත්වා ගැනීමට හැකි වනු ඇත."

"තරඟකාරීත්වය ශක්තිමත් කිරීමට සහ ශක්තිමත් සාර්ව සහභාගීත්වයකින් යුතු ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී තවදුරටත් ප්‍රගතියක් අත්පත් විය යුතුය. ජාත්‍යන්තර වෙළඳාම හා සම්බන්ධ තීරු බදු නොවන අනෙකුත් බදු ක්‍රමයෙන් ඉවත් කිරීම මගින් රාජ්‍ය ආදායම කෙරෙහි ඇති විශ්වාසය හැකි බලපෑම හඳුනාගනිමින් වෙළඳාම ලිහිල් කිරීම, පාලන ක්‍රමය සහ දූෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, කාන්තාවන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කිරීම, දේශගුණික විපර්යාසයන් නිසා වන වෙනස්කම්වලට මුහුණ දීමේ හැකියාව ඇති වාතාවරණයක් ගොඩනැගීම සහ සමාජ ආරක්ෂණය වැඩි දියුණු කිරීම යනාදී කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට ප්‍රයත්නයන් දැරිය යුතුය."